

2 4 5 . 0

8 7 M E

LIBRARY  
INTERNATIONAL REFERENCE CENTRE  
FOR COMMUNITY WATER SUPPLY AND  
SANITATION (IRC)

ලෝවිට රලය - කාණ්ඩිත සටහන් (DIS.1.M.1)

රෝග පැතිරීමේ ප්‍රම


සංස්කරණය

එස්සන් ජනපදයේ අන්තර් ජාතික සංවර්ධන ආයතනය

1982



නෙදර්ලන්තයේ ප්‍රජා ජල සම්පාදන හා සම්පාරණව පිළිබඳ  
ජාත්‍යන්තර විමර්ශන මධ්‍යස්ථානයේ ආධාර  
ඇතිව



ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ  
ප්‍රධානාල හා තොරතුරු පැවරීමේ කේට්ට මගින්  
අනුමාදිතයි. - 1987

245.0-87ME657

TRANSLATION OF  
WATER FOR THE WORLD  
TECHNICAL NOTE NO. DIS.1.M.1  
MEANS OF DISEASE TRANSMISSION  
BY  
THE NATIONAL WATER SUPPLY & DRAINAGE BOARD, LIBRARY  
RATMALANA, SRI LANKA

PUBLISHED BY  
U.S. AGENCY FOR INTERNATIONAL DEVELOPMENT  
WASHINGTON D.C. 20523  
U.S.A.  
1982

LIBRARY INTERNATIONAL REFERENCE  
CENTRE FOR COMMUNITY WATER SUPPLY  
AND SANITATION  
P.O. BOX 93190  
THE HAGUE THE NETHERLANDS

ISBN 6557  
245.0 87ME

FINANCIAL ASSISTANCE FOR TRANSLATION  
PROVIDED BY  
THE INTERNATIONAL REFERENCE CENTRE  
FOR COMMUNITY WATER SUPPLY AND SANITATION  
P.O. BOX 93190  
2509 AD THE HAGUE  
THE NETHERLANDS

රෝග පැතිරීමේ ක්‍රම

**තාක්ෂණික සටහන් DIS.1.M.1**

බොහෝ දියුණු වන්නාවූ රටවල භාෂිත හා තාගරිත ප්‍රදේශවල රෝග සහ මරණවලට ප්‍රධාන හේතුව වන්නේ ජලය හා සනීපාරක්‍ෂාව ආශ්‍රිත රෝග වේ. මෙම රෝග පිළිබඳ දැනුම හා රෝගයන්ගේ පැතිරීම හැකි අවබෝධයකින් තොරව සෞඛ්‍යය හා මහජන සුභ සාධනය දියුණු කල නොහැක.

මෙම තාක්ෂණික සටහන් මගින් රෝගයන් පැතිරීමට හේතු වන පැතිරීම හා පැතිරීමට උදව් වන්නාවූ තරණයන් විස්තර කරයි.

ජලය හා සනීපාරක්‍ෂාව ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීමේ ක්‍රම පහත සඳහන් තාක්ෂණික සටහනේ සඳහන්ව ඇත. "හයිඩ්‍රික සෞඛ්‍ය තත්වයන් දියුණු කිරීමේ ක්‍රම" - DIS. 1.M.2

ජලය හා සනීපාරක්‍ෂාව ආශ්‍රිත රෝග තිහත් පවැසීම වේ. ඉතාම වැදගත්වූ රෝග විසි වන්නේ පළපුටු ක සටහනෙහි දක්වා ඇත. සෑම අවුරුද්දකම කෝච්චි සංඛ්‍යාත ජනගහණයකටම මෙම සෑම රෝගයන්ම බලපායි. මෙම සියලුම රෝග ඇතිවන්නේ මිනිස් ශරීරයේ හෝ මිනිස් සිරුර මත පිටවන විටින් නිසාය.

මෙම භාගයට අයත් වන්නේ වන්නේ,

1. ඉතා සියුම් පෙරනයකින් පවා පෙරි යා හැකි වෛරසයන්.
2. අනු දන්නයකින් පමණක් දැනිය හැකි බැක්ටීරියා හා ප්‍රොටොසෝවා (ප්‍රථම විවික්).
3. පියවි ඇසින් දැනිය හැකි තුඩු විවික්.
4. මීටර වකන් පමණ දිගැති පණුවන්ය.

මෙම සෑම රෝගයකම පැතිරීම, ජල සැපයුම හා සනීපාරක්‍ෂාව අතර සම්බන්ධතාවයන් ඇත. සාමාන්‍යයෙන් නිසි ලෙස ප්‍රවාහණය නොවූ මිනිස් අපද්‍රව්‍ය සහ දූෂිත වූ ජල සැපයුම් මගින් මෙම රෝග පැතිරීම සිදුවේ.

1. ජලය ස්පර්ශ වීමෙන් හෝ හාවිච්චියට හැනීමෙන්.
2. විෂබීජ සහිත පස් ස්පර්ශ වීමෙන්.
3. ජලජ හෝ ජලාශ්‍රිතව වැඩෙන තුඩු සතුන් දෂ්ඨ කිරීමෙන්.
4. තමන්ගේ හා පවුලේ සෞඛ්‍යය හැකි උණ්දුවන් නොදැක්වීමෙන්.

යන හේතූන් නිසා මෙම රෝග පැතිරීම සිදුවේ.

පළමුවන සටහන - - ජලය සහ සත්පාරඤාට ආශ්‍රිත රෝග

වර්ගය	රෝගය		ප්‍රවීණ වර්ගය	පැතිරීමේ ඵලය
	සෞඳ්‍ය කාලය	වෛද්‍ය කාලය		
ජල ව්‍යාප්ත රෝග (ජලයේ කෘමිය මත රඳා පවතී).	නොදැරා වී උණ සන්නිපාතයේ අර්ධ උණ සන්නිපාතය මැස්ලිය පාවනස	නොදැරා වට්ටිපොඩ්ඩි වැරැට්ටිපොඩ්ඩි ශිෂ්‍යලෝසීස්	විබ්‍රියෝ (Vib) බැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා	රෝග පැතිරවීමට හරවී ප්‍රමාණවත් විබ්‍රියෝ (Vibrio බැක්ටීරියා, ප්‍රථම ප්‍රවීණ සෝ වට්ටිසයන් සහිත මළ ද්‍රව්‍යවලින් අපවිත්‍ර වූ ජලය (පානය කිරීමෙන්) පරිභෝග කිරීමෙන් මෙම රෝග පැතිරේ.
	ඇලීම්බා අක්කාරය	ඇලීම්බසීස්	ප්‍රථම ප්‍රවීණ	
	අක්කාරය	සැල්මොනෙල්ලෝසීස් (ආහාර විෂ වීම)	බැක්ටීරියා	
	අතිසාරය අතිසාරය සෛෂ්‍යමාලය	හිට්ටියාසීස් හෙපටයිටිස් (කෘමි ප්‍රදාහය)	ප්‍රථම ප්‍රවීණ වට්ටිසයන්	
	හිනි පුත්‍ර රෝගය	මුත්‍රසන්නිප්ප්‍රලාසීස්	පුත්‍රවා	රෝගය වැළඳුන පුද්ගලයන්ගේ සමෙහි ඇති බිබ්ලිනිස් පිටවූ පුත්‍ර පිළවුන් මගින් රෝග කාරක වූ ජල මුත්‍රසන්නි සහිත ජලය පානයෙන් හිනි පුත්‍ර රෝගය පැතිරේ.

වර්ගය	රෝගය		පිටිත් වර්ගය	පැතිරීමේ ක්‍රමය
	යොදු කාලය	වෛද්‍ය කාලය		
<b>කණ්ණික</b> සඳහා යොදාගනු ලබන ජලය මත රඳා පවතින රෝග (ජල ප්‍රමාණය සහ ලමාඟුනිමට ඇති හැනියාව මත රඳා පවතී) .	බැසිලිය පාවනස	සිගෙලෝසිස්	මැන්ට්ටියා	කේටිමට, නෑමට හා පිරිසිදු ජීවම ප්‍රමාණවත් ජලය නොමැතිව නිසා පොද්ගලික පිරිසිදුකම හා සෞඛ්‍යය දුර්වල වේ. මෙම හේතුව නිසා අධෝමාඡයෙන්, චූටින් හෝ කෙලින්ම සම ස්පර්ශ වීමෙන් මෙම රෝග පැතිරේ.
	අතිසාරය	සැල්මොනෙලෝසිස් (ආහාර විෂවීම)	මැන්ට්ටියා	
	වයිරල් අතිසාරය	ඉන්ටරෝවයිරසස් (ආන්ත්‍රික දාහය)	චයිරසයන් අන්තස් සෛලීය මැන්ට්ටියා	
ජලය ස්පර්ශයෙන් ඇතිවන රෝග (ජල මාධ්‍යය ආශ්‍රිත)	ප්‍රානෝමා	ප්‍රානෝමා	මැන්ට්ටියා	මළ හෝ මර්ණවල ඇති පහු බිහිකර මගින් ජලයට එකතුවන පිළවුන්, පුදුපු වර්ගයේ භෞද්‍රමේල්ලන් විද ඔවුන් තුලට ඇතුළුවී විශාල වශයෙන් වැඩේ. ඉන්පසු භෞද්‍රමේල්ලන්ගෙන් නිකුත්වන පිළවුන් නිද් ස් ජලයේ පාගේ. මිනිසුන් මෙම රෝගකාරක ජලය ස්පර්ශ කළ විට මෙම පිළවුන් ඔහුගේ සම විද ඇතුළුවේ.
	නාවය නුඩා- විලි	තන්පන්තිවිටිස්	මැන්ට්ටියා	
	නැසිම	ස්කේසිස් (පහු හෙට්ටි)	නුඩා පිටිත්	
	ලේ පහැල්ලා රෝගය	සිස්ටොසෝමියාසිස්	පහුඩා	

වර්ගය	රෝගය		පිටින්න වර්ගය	පැතිරීමේ මූලය
	පොදු කාලය	වෛද්‍ය කාලය		
<p>ජලාශ්‍රිත කෘමි වාහකයන්ගෙන් ඇතිවන රෝග (ජලාශ අසාමධ ප්‍රදේශ ආශ්‍රිත)</p>	<p>කහ උණ මැලේරියා උණ මරහ උණ කිද්මත රෝගය කිද් මැදිරිය</p>	<p>කහ උණ මැලේරියා ක්ෂයලේරියාව ට්‍රිප්තොසොමියාව මන්තොසියාව</p>	<p>වධිරය ප්‍රචල පිටින්න පත්‍රවා ප්‍රචල පිටින්න පත්‍රවා</p>	<p>ජලය අසාමධ හෝ ජලය ඔල බෝවන මදුරුවන්, යෙහේඩ් මැස්සන් (ඇට මැස්සන්), කපු මැස්සන්, රෝගය වැළඳුන පුද්ගලයකු දණ්ඩ කිරීමේදී රෝග මීප ගරිර හත කරගනී. එම රෝග මීප වාහකයා ඔල වැටේ. එම වාහකයන් වෙනත් පුද්ගලයකු දණ්ඩ කිරීමේදී එම රෝග මීප මුදා ඇතුළුවේ.</p>
<p>යම්පාරාශ්‍රාව ආශ්‍රිත රෝග (මද මගින් දූෂිත වූ පස් ආශ්‍රිත)</p>	<p>තොතු පත්‍ර වට පත්‍ර</p>	<p>ඇන්ඩ්ලොස්ටොමියා-සීස් ඇස්තාරියාව</p>	<p>පත්‍රවා පත්‍රවා</p>	<p>මද ද්‍රව්‍ය පස් මත තැන්පත් වීම නිසා පත්‍ර මිනිතර හා පිදවුණ රෝග කාරක අවස්ථාවට පත්විය හැක. එම පස් ස්පර්ශයෙන් දූෂිත වූ අත් මගින් හා එලවුණු ආභාරයට ගැනීමෙන් රෝගය පැතිරේ. එමෙන්ම, රෝග කාරක පස් ස්පර්ශයෙන් පිදවුණු පම වීදි ඇතුළුවේ.</p>

මෙවැනි රෝග වැළඳීමට මුල්වන්නේ චිත්තය, චල්කිය, ඔහුගේ  
ත්‍රියාකාරිත්වය මෙම රෝග පැතිරීම පිළිබඳ වැදගත් සාධකයක් වේ.  
පලමුවන සටහනෙහි දැක්වෙන පරිදි රෝග පැතිරීම කොටස් පහතට  
මෙහි වෙන්කල හැකිය.

ජල ව්‍යාප්ත රෝග(ජලයේ තත්වය මත රඳා පවතී).

ඕනෑම රෝගය හැර අන් සියලුම රෝග චිත්තය මළ මගින් අපවිත්‍ර වූ  
ජලය හානියෙන් හටගනී. ඕනෑම රෝගය පැතිරීමේ අවස්ථාව චිත්තය  
මළ මගින් සිදුකෙරේ.

මෙම රෝගය වැළඳුණ චිත්තයකු තුළ මීටර එකක් පමණ දිග වැඩුණු පත්‍රවත්  
සිටී. එම පුද්ගලයාගේ සමෙහි ඇති ඕබ්ලික්වීන් පිටත ජලයට එක්වන  
පිලවකු මගින් මෙම රෝගය පැතිරේ. මෙසේ ජලයට එක්වන පිලවා ජල  
මැන්කෙකු තුළ වර්ධනය වේ.

කොලරාව සහ උසානිකානස ජලය මගින් ඇතිවන රෝග අතුරින් ඉතා  
හයානක වේ. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මරණය පවා සිදුවිය හැක.  
තෙසේ නමුත්, පාවනග හා අතිසාරය වැදගත් ස්ථානයක් ගන්නේ එයින්  
සිදුවන ළදරු මරණ සංඛ්‍යාව ඉතා අධික නිසාත්, එයින් ඇතිවන රෝග  
සංඛ්‍යාව අධික නිසාත්ය. දියුණු රටවල අවුරුද්දක් හා සා මෙම රෝග  
මගින් කෝටි සංඛ්‍යාත ජනයා රෝගී වීම සහ ලක්ෂ සංඛ්‍යාත ළදරු මරණ  
සිදුවේ.

ජල ව්‍යාප්ත රෝග පැතිරී යාම මූලික වශයෙන් සිදුවන්නේ එක්  
පුද්ගලයෙකු මගින් තවත් පුද්ගලයකුටයි. එනම්, රෝගය වැළඳුණ  
පුද්ගලයකු තුළ ඇති රෝග කාරක ඔප්පු පිටින් මගින් අපවිත්‍ර වූ ජලය තවත්  
කෙනෙකු විසින් පරිභෝග කිරීමෙනි.

1. නිසි අයුරු පිහිටා නොමැති වැසිකිළි වල මගින් ජල සැපයුම අපවිත්‍ර වේ.

2. පිටියේ නොකළ ජලය පානය කිරීම.

3. රෝගය පැතිරේ.

රූප සටහන 1 - ජල ව්‍යාප්ත රෝග පැතිරෙන අන්දම.

1. දූෂිත වූ පස් ස්පර්ශ කිරීම.

2. නොසේදූ අත්වලින් ආහාර අනුභවය කිරීම.

3. රෝගය පැතිරේ.

රූප සටහන 2. - සෝදිසි ජලයෙන් ඇතිවන රෝග පැතිරෙන අන්දම.

පලමුවන රූප සටහනේ හොඳු වශයෙන් ජලය දූෂිතවන අන්දම පෙන්වූවේ කෙරේ.

1. කන්දක් උඩ හෝ දිග උල්පතක්, නදියක්, හොතුණක් හෝ ලිඳක් අසල ඉදිකල වැසිකිලියෙන් ඔහු පිටින් සමඟ තාන්ද්‍රවන ජලය මගින් ජල සැපයුම දූෂිත වේ.
2. වැසිකිලි වළවල්, අපද්‍රව්‍ය උරාගන්නා වළවල් හා අපද්‍රව්‍ය උරාගන්නා පද්ධතීන් එම ප්‍රදේශයේ ජල මට්ටම දක්වා පැතිරී යාමෙන් නොගැඹුරු ලිං ජලය හා දිග උල්පත් ජලය දූෂිත වේ.
3. ලිං සහ දිග උල්පත් ආරක්ෂා කර ගැනීම අවස්ථාවන්හිදී මතුපිට ජලය මෙම ලිං සහ දිග උල්පත් තුළට ඇතුළු වේ. වර්ෂාවකින් පසු මෙසේ ඇතුළුවන මතුපිට ජලය මගින් රෝග කාරක ඔහු පිටින් ලිං සහ දිග උල්පත්වලට එකතු වේ.
4. මිනිසුන් ආරක්ෂිත වැසිකිලි පාවිච්චිය වෙනුවට තැන් කැන්වල මළපහ කිරීමෙන් යෝග්‍ය කාරක ඔහු පිටින් ජල සැපයුමට එකතුවීමට ඉඩ ඇලයේ.
5. මිනිසුන් රෝගය ගැන සැලකුවහොත් රෝගය වැළඳුන පුද්ගලයන්ගේ සමෙහි ඇති බිඳිලිකින් පිලිවුණ පිශාල සංඛ්‍යාවක් ජලයට එකතු විය හැක. මෙම පිලිවුණ ජල මැත්තන් විසින් ගිල දමනු ලැබේ. ඉන්පසු මෙම පිලිවුණ ජල මැත්තන් තුළ වර්ධනය වෙමින් පවතී. එම ජල මැත්තන් සහිත ජලය භාගය පිරිසිදු කර ගැනීමට එම රෝගය බෝවේ.

සේදීම සඳහා යොදාගනු ලබන ජලය මත රඳා පවතින රෝග  
(ජල ප්‍රමාණය සහ ලබාගැනීමට ඇති හැකියාව මත රඳා පවතී).

මෙම වර්ගයට අයත් රෝග පැතිරීමේ නිරතුරුවම නෑම, ආහාර ගැනීමට පෙර හා වැසිකිලි යාමෙන් පසු අත් සේදීම, රෙදි සේදීම, හා ගෙදරදොර හානිදි ආදිය සේදීමට අවශ්‍ය ප්‍රමාණයෙන් පිරිසිදු ජලය නොලැබීම නිසා සිදුවේ. හොඳ රෝගී කිපයන් මෙම වර්ගයට අයත් වේ.

ශීතලෝසිය (මැසිලිය පාවනය)  
සැල්ලොනොලෝසිය (ආහාර විෂවීම)

ට්‍රැනෝසා

ස්තේඩිය (පළු හොඳ) යන රෝග පැතිරෙන්නේ පුද්ගලයන් අතර ඇති සම්බන්ධතාවයෙන් හෝ මැස්සන් මගින් හෝ අපිරිසිදු අත් මගින් අපිරිසිදුවූ ආහාර ඉවස නිසාත්ය. දෙවන රූප සටහනෙන් දැක්වෙන්නේ මෙම රෝග පැතිරෙන එක් ආකාරයයි. මෙම වර්ගයට අයත් රෝග පහත සඳහන් අයුරින් පැතිරේ.

1. ජල සැපයුමකින් ජීවිතයේ අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාදවත් ජලය නොලැබෙන විට හෝ පාරිභෝගිකයන්ගෙන් දුරින් පිහිටා ඇතිවිට ජලය මද වශයෙන් ලැබීමෙන් පෞද්ගලික සෞඛ්‍යය හා ගෞරවය දෝෂයක් නිසි අයුරින් පවත්වාගෙන යා හොඳය.
2. මළ හෝ අශුවී සනිපාරක්ෂණ ක්‍රම අනුව බැහැර නොවූ අවස්ථාවලදී එනම්: ආවරණය නොකරන ලද හෝ අනාරක්ෂිත වැසිකිලිවල හා වලිමහනේ මළපහ කිරීමෙන් එම ස්ථානයේ මැස්සන්ගේ බෝවීම සහ බැක්ටීරියා වර්ධනය වීම සිදුවේ. මළ ඉවසයෙහි ඇති බැක්ටීරියා හා වෛරසයන්, මැස්සන් අපවිත්‍ර වූ අත් සහ අපවිත්‍ර වූ ආහාර මගින් ජීවිතයට ඇතුළුවේ. සැල්ලොනොලියා මගින් අපවිත්‍ර වූ ආහාරවල ඉතා ඉක්මණින් බැක්ටීරියා විකෘති වශයෙන් වර්ධනය වේ. මෙම ආහාර අනුභව කිරීමෙන් ආහාර විෂවීමෙන් සෑදෙන පාවනය නිසා විශේෂයෙන් තදා ළමයින්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වේ.
3. පෞද්ගලික සෞඛ්‍ය තත්වයන් මනා ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ගැන නොදැනුවත්කම නිසා වෙනත් කෙනෙකු එරන් පාවිච්චි කරන ලද ජලය හැටහ පාවිච්චි කිරීමෙන් හෝ වෙනත් කෙනෙකුගේ කූවා පාවිච්චි කිරීමෙන් ට්‍රැනෝසා සහ තත්ප්ප්ට්ටිය වැනි රෝග පැතිරේ. එනම් වාසය කරන අය අතර කෙනෙකුගේ සමෙහි ඇති පළු හොඳි වෙතත් කෙනෙකුට මෙලෙස බෝවේ.

ජලය ස්පර්ශ වීමෙන් පැතිරෙන රෝග (ජල මාධ්‍යය ආශ්‍රිත)

මෙම වර්ගයේ රෝග පැතිරීම සිදුවන්නේ මිනිසුන් රෝග බීජ සහිත ජලය ස්පර්ශ කිරීමෙනි. ජලය ස්පර්ශ කිරීමෙන් සෑදෙන, දැඩි පැලකිල්ලක් දැක්විය යුතු එකම රෝගය සිස්ටොසෝමියාව වේ. ආසියාව, අප්‍රිකාව හා දකුණු අමෙරිකාව යන රටවල ලක්ෂ සංඛ්‍යාත ජනයා මෙම රෝගයෙන් පෙළෙමින් සිටින අතර, කෝටී සංඛ්‍යාත ජනයා රෝගය වැළඳීමේ තර්ජනයට මුහුණ පා සිටිති.

තුන්වන රූප සටහනෙන් මෙම රෝගය පැතිරෙන ආකාරය පෙන්වුම් කෙරේ. කෝටියෙන් එය මෙසේ සිදුවේ.

සිස්ටොසෝමියාසිස් බීජිතර, මළ හෝ මුත්‍රා මගින් ජලයට එතතු වී එහිදී මුල් අවධියේ පිලවතු බවට පත්වේ. මෙම පිලවූ විවක්චීමට තම විශේෂ වර්ගයක භෞලු බෙල්ලකුගේ ශරීරය විද ඇතුලු විය යුතුය. භෞලුබෙල්ලාගේ ශරීරය තුළදී මෙම මුල් අවධියේ පිලවූ කෝෂ විශාල සංඛ්‍යාවක් බවට පරිවර්තනය වේ. මෙම කෝෂ තුළ බෙදුණු වර්ග සහිත දෙවන අවධියේ පිලවුන් දහස් ගනනින් මාසයක සිට අවුරුද්දක් දක්වා වූ කාලය තුළ වර්ධනය වේ. සෑම දිනකම මෙම දෙවන අවධියේ පිලවුන් සිය ගනනක් මෙම භෞලු බෙල්ලන් මගින් ජලයට එතතු වේ. මෙම පිලවුන් ජලයේ පිහිනමින් මිනිස් සම තුලින් හෝ ආහාර තුලට ඇතුළුවීමට තැත් කරයි. මෙම තුඩු පත්‍රවා සම තුලින් රුධිර පද්ධතියට ඇතුළුවී සම්පූර්ණ පත්‍රවතු ලෙස වර්ධනය වේ. මොවුන් සාපාන්‍යයෙන් සෙ.සී. 1 ක් පමණ දිගට වැඩේ. මොවුන් බඩවැල් සහ මුත්‍රාශයේ ඇති රුධිර කාල තුලට ඇතුළු වී මෙම ඉන්ද්‍රියන්ගේ බිත්තිවල බීජිතර දමයි. පසුව මෙම බීජිතර පටල තුලින් බඩවැල් හෝ මුත්‍රාශය තුලට ඇතුළුවී මළ හා මුත්‍රා සමඟ පිමවේ. මෙලෙස පැතිරීමේ චක්‍රය නිරතුරුවම පවතී.

මෙම රෝගය පැතිරෙන ප්‍රදේශ :-

1. දුර්වල සනිභරණක ක්‍රම මගින් රෝගී තැනැත්තාගේ මළ සහ මුත්‍රා භෞලුබෙල්ලන් සිටින ජලයට එක්වීම, හෝ වැඩුණ පත්‍රවන් සහිත මීයන් හෝ වන සතුන් මගින් භෞලුබෙල්ලන්ට රෝග බීජ ඇතුළු වූ විට.

2. රෝගය පතුරුවන ශෝචනීය වර්ගය බහුලවීම හා රෝග කාරක වූ විට.
3. මිනිසුන් රෝග බීජයන්ගෙන් අපවිත්‍ර වූ ජලය නෑමට, රෙදි සේදීමට, පිහිනීමට හෝ වහාමට යොදා ගත්විට.
4. ධාරිමානී ව්‍යාපෘතීන් සඳහා මිනිසා විසින් යාදන ලද ජලශාලකයක් ශෝචනීය බෝවීම සිදුවිය හැක. එම ශෝචනීය වීමට මිනිසා මගින් හෝ සතුන් මගින් රෝග කාරක ඇතුළු වූ විට.

සිසිටියෝමියාසිසි

1. රෝගය වැළඳුණ පුද්ගලයෙකු ජලයට හෝ ජලය අසල මළ හෝ මුත්‍රා නිවීම නිසා එම මළ මගින් පරපෝෂිත බිත්තර ජලයට එකතුවේ.

2. පරපෝෂිතයන් ශෝචනීය වූ ජලයට ඇතුළුවී රෝග කාරක අවස්ථාව දක්වා වැඩේ.

3. පරපෝෂිතයන් ශෝචනීය වූ ජලයේ නිදහසේ ජලයේ පිහිනීමේ මිනිස් සම වීද ඇතුළුවේ.

රූප සටහන 3 - ජලය ස්පර්ශ වීමෙන් සෑදෙන රෝග පැතිරෙන අන්දම.

ජලය හා සම්බන්ධ/කෘෂි මගින් (වාහන, ජලාශ්‍රිත) රෝග

ජලාශ්‍රිත හෝ ජලයේ ඛෝවන කෘෂි මගින් පැතිරෙන රෝග මෙම ගණයට අයත්වේ. රෝගය වැළඳී ඇති මිනිසකු හෝ සතු දෂ්ඨ කිරීමෙන් රෝග මීළඟට හා තරගත් කෘෂියකු තවත් පුද්ගලයකු දෂ්ඨ කිරීමෙන් මෙම රෝග පැතිරී යාම සිදුවේ. කෘෂිය තුළ සිටින පරපෝෂිතයින් දෂ්ඨ කරන ලද තැනැත්තාගේ සම තුළට හෝ රුධිර පද්ධතියට ඇතුළුවේ. මෙම කෘෂිගේ ඛෝවීම, හා විවිධ සඳහා ජලය ලබාගන්නා ගංගා හා දිය ඇලි ආදියෙහි සහ විශේෂයෙන් මදුරුවන්ගේ ඛෝවීම, ජලය ගබඩා කර ඇති මුළු, ජල වැනි, දිය උල්පත් හා විල් අසල අධික ආර්ද්‍රතාවය ඇති සෙවන සහිත ප්‍රදේශවල සිදුවේ.

මෙම වර්ගයට අයත් හොඳු රෝගවලින් සමහරක් නම්:-

• අප්‍රිකානු ට්‍රිප්නොසෝමියාසිස් (නිදිමත රෝගය)

මෙම රෝගය ගංගා හා ජලාශ්‍රිත ප්‍රදේශ අසබඩ සරු ලෙස වැඩුණ හඳු කොළන් අතරෙහි සිටින සෙන්සි-මැස්සන් (ඇට මැස්සන්) මගින් පැතිරේ. මෙම රෝගය වැඩි වශයෙන් පවතිනුයේ අධික ආර්ද්‍රතාවය සහිත ප්‍රදේශවලය.

• ඔක්තෝස්සියාසිස් (නදි ඇදිරිය)

වේගයෙන් ගලා බසින නදි සහ ජල ධාරාවන්හි ගල්වල හා ජල පැලෑටිවල ඇලි ඛෝවන නලු මැස්සන් මගින් මෙම රෝගය පැතිරේ. මෙම රෝගය පැතිරෙන ආකාරය හතරවන රූප සටහන මගින් දැක්වේ.

• මැලේරියාව.

මෙම රෝගය පතුරුවන ඇනෝෂිලස් වර්ගයට අයත් ගැහැණු

• මදුරුවා නොයෙක් ආකාරයේ ජලාශ තුළ ඛෝවේ.

• නග උණ

මෙම රෝගය පැතිරෙන්නේ මදුරුවන් මගිනි. මැලේරියාව ඛෝ කරන මදුරුවාට වඩා මෙම මදුරු වර්ගය වෙනස්ය. ඔවුන් ඛෝ වන්නේ පල්ලු අපිරිසිදු ජලය සහිත ස්ථානවලයි. එහෙත් ඔවුන් ජීවත් වන්නේ ඛෝවූ ස්ථානයට වඩා ඈත අත් ස්ථානවලය.

බරසා රෝගය.


මෙම රෝගය මදුරුවන් මගින් පැතිරෙන පණු රෝගයකි.

පරපෝෂිතයන් වාහක මෙම මදුරුවන් ජලය ගලා නොබසින පොකුණු ආදියේත්, පොල්ලෙලි, වැහි පිලි ආදී ජලය රඳා පවතින ඕනෑම ස්ථානයක බෝවේ.

ජලය ආශ්‍රිත කෘමීන් මගින් බෝවන රෝග වැඩි වශයෙන් පැතිරෙන්නේ රෝග වාහක කෘමීන් අධික ලෙස බෝවන බැවිනි. එම

කෘමීන් රෝග කාරක ප්‍රොටොසෝවා (ප්‍රථම පීචීන්) හා පණුවන් ශරීරගත කැනුණන් දෂ්ඨ කරනු ලැබ ඉන්පසු, එම කෘමියා තුළ පරපෝෂිතයන් වැඩිවෙත් පසු වෙතත් අය දෂ්ඨ කිරීමේ අවස්ථාව කෘමීන්ට ලැබේ. එමගින් රෝගය පැතිරේ.

බොහෝවිට ජලය ලබාගැනීම සඳහා මිනිසුන් පැමිණෙන ස්ථානය, රෝගය වැලඳුන පුද්ගලයන් හා අනෙක් පුද්ගලයන් යන දෙකොටසම දෂ්ඨ කිරීමට කෘමියාට අවස්ථාව සලසන ස්ථානයකි. ගෙදරදොර පරිසරය මගින්ද මෙම සමහරක් රෝග පැතිරේ.



රූප සටහන 4 - ජලය හා සම්බන්ධ (කෘමීන් මගින්) ඇතිවන රෝග පැතිරෙන අන්දම.


සනිහාරභාව ආශ්‍රිත රෝග (මළ ද්‍රව්‍යයන්ගෙන් දූෂිත වූ පස් ආශ්‍රිත)

මළ හෝ අශුචි මැහැර කිරීමට පහසුකම් නොමැති බැවින්, හා විනිසුණට මළ හෝ අශුචි සෞඛ්‍යානුකූලව ප්‍රවාහනය කිරීමේ වැදගත්කම ගැන දැනුමක් නොමැති බැවින්, මෙම රෝග පැතිරීම සිදුවේ. රෝගාකාරක පණුවන් මළ හෝ අශුචිවලින් අපවිත්‍ර වූ භූමියේ වර්ධනය වේ. මෙම වර්ධන අයත් වඩාත් හොඳ රෝග නම් කොකු පණු ජීවිතය සහ වට පණු රෝගයයි.


කොකු පණු පිලවා කොකු පණු බිත්තර සහිත මළ හෝ අශුචි සහිත වී ඇති තෙස් පසෙහි වර්ධනය වේ. පාවහන් නොමැතිව එම ස්ථානවලින් හමන් තරන පුද්ගලයන්ගේ පාද වීද කොකු පණුවා ඇතුළුවේ. (පස්වන රූපය බලන්න).

අත් හෝ සම තුළින්ද මෙම පණුවන් ශරීරයට ඇතුළු විය හැක.

ඇස්තෝරියාසිස් හෝ වට පණුවා පැතිරෙන්නේ අපවිත්‍ර පොළවෙහි වර්ධනය වූ පණු බිත්තර මුඛ චාරිතයෙන් ශරීරයට ඇතුළුවීමෙනි. අපවිත්‍ර ස්ථානවල සෙල්ලම් තරන ළමයින් බිම වැටී ඇති තෑම අනුභවයට ගැනීමෙන්, අත් නොසෝදා ආහාර ගැනීමෙන් හා අපවිත්‍ර වලවලු අමුචෙන් අනුභව කිරීමෙන් මෙම රෝගය පැතිරේ.



ඊ. දූෂිතවූ පස් මත පාවහන් නොමැතිව ඇවිදින පුද්ගලයෙකුගේ පාද මගින් කොකු පණු රෝගය පැතිරේ.



ඩී. වට පණු රෝගය වැඩිපුරම පැතිරෙන්නේ ආහාර මත වසා දූෂිතවූ මැස්සන්ගෙනි.

රූප සටහන 5 - සනිහාරභාව ආශ්‍රිත රෝග පැතිරෙන අන්දම.

1. වෑසිකිළි නොමැති බැවින්, හෙළව අපවිත්‍ර වූ ස්ථානයන්හි, සනිපාරාජන වෑසිකිළි නොමැති වූ විට හා වෑසිකිළි පාවිච්චියට නොගන්නා ස්ථානයන්හි,
2. පිරිසව් නොතළ අමු අශුවි හෙඹෙර වශයෙන් පාවිච්චි කරන ස්ථානයන්හි,
3. තෑමට පෙර අත් සේදීමේ අවශ්‍යතාවය පිළිබඳ නොදන්නා මිනිසුන් සිටින ස්ථානයන්හි,

නොකු පණු හා වට පණු යන රෝග දෙවර්ගයම පවතී.

සාරාංශය :-

මෙම නාසනික සටහන් මගින් බොහෝ රටවල්වලට හොඳු රෝග රාශියක් සාකච්ඡා කර ඇත.

ප්‍රදේශයේ පාරිසරික තත්වයන් හා තෙලිනිම සම්බන්ධ වන මෙම රෝග ප්‍රදේශලයකු මගින් තවත් ප්‍රදේශලයකුට බෝවන ඒවාය. බෝවීමේ වක්‍රය හෝ දාමය, තෙලිනිම හා වෙනත් නියෝජිතයකුගේ හෝ තෘප්තියකුගේ මාර්ගයෙන් යන පැතිරීමේ ක්‍රම දෙකෙන්ම ක්‍රියාත්මක වේ.

පැතිරීමේ වක්‍රය අවබෝධ කරගත් විට එය නවතා දැමීමට පියවර ගත යුතුය.

සාමාන්‍යයෙන් පාරිසරික තත්වයන් නගා සිටුවීම සම්බන්ධයෙන් ගත හැකි සරල පියවර කිහිපයක් මගින් මෙම රෝග පැතිරීම වැළැක්විය හැක.

"පාරිසරික සෞඛ්‍ය තත්වයන් දියුණු කිරීමේ ක්‍රම" නම්වූ පත්‍රිකාවෙන් මේ පිළිබඳ විස්තර කර ඇත.

ප්‍රයෝජනවත් වචනාර්ථ

- ජලධරය - ළිං සහ දිග ඉවුලු සහිත ජලයෙන් අනුන භූගත ප්‍රදේශ.
- මැන්ට්ටියා - අනු දක්ෂයකින් පමණක් දැනිය හැකි ඒක ශෛලික පිටිත්.
- මළු, අශුචි - මිනියාගේ අන්ත්‍රායය මගින් පිටකරනු ලබන අපද්‍රව්‍ය
- පිලවා - කෘමීන්ගේ බිත්තර සහ පරපෝෂිත පත්‍රවත් හෙත් සෑදෙන පැටවුන්
- පරපෝෂිත - සතුන් හෝ මිනිසුන් මත පෝෂනය වන පත්‍රවත් සහ කෘමීන්.

වදන් වැළ

ආර්ද්‍රතාවය	- humidity
දකු දත්තය	- microscope
සූරා විවිත්	- microorganisms
තෝෂ	- Sacs
තූඩු විවිත්	- Tiny mites
ජල මෑන්ත	- water flea
ජල මට්ටම	- water table
ජල සැපයුම	- water supply
ජල ව්‍යාප්ත	- water-borne
ජල ස්පර්ශ	- water-contact
ජලාශ්‍රිත	- water related
තාක්ෂණික සටහන්	- Technical notes
පටල	- Tissue
පෙරතය	- Filter
පරිභෝග	- Consume
පිරිමළු	- Treat
පද්ධතිය	- System
පැතිරීමේ චක්‍රය	- Transmission Cycle
දැමූර කිරීම	- Dispose
මතුපිට ජලය	- Surface Water
රෝග භාරක	- infected
<b>විවිධය</b>	
(මත්‍ර දැමීමේ ප්‍රති දැමීමේදී)	- Vibrio
වාහක	- Vector
සෞඛ්‍යසංරක්ෂණ	- Sanitation
	-